

බස් සේවක කණ්ඩායම් ලියාපදිංචි කිරීම හා පුහුණු කිරීම.

අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවය භාවිතා කරනු ලබන මගීන්ට වඩාත් කාර්යක්ෂම, ඵලදායී සහ තත්ත්වයෙන් උසස් සේවාවක් ලබා දීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා 2006 වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව රියදුරු කොන්දොස්තර පුහුණු වැඩසටහන් පවත්වාගෙන එනු ලබයි. ඒ අනුව පහත සඳහන් අයුරින් අප ඒකකයෙන් පුහුණු කිරීම් සිදුකරනු ලබයි

1. රියදුරු කොන්දොස්තර නව හැඳුනුම්පත සඳහා ලියාපදිංචි කිරීම
2. රියදුරු කොන්දොස්තර හැඳුනුම්පත් යාවත්කාලීන කිරීම
3. රියදුරු කොන්දොස්තර සඳහා නැවත පුහුණු කිරීම
4. අනුපිටපත් ලබා දීම
5. පොදු මගී ප්‍රවාහන සේවා රියදුරු බලපත්‍ර සඳහා පුහුණු කිරීම

රියදුරු නව හැඳුනුම්පත සඳහා ලියාපදිංචි කිරීම - New Registration (Driver)

අවශ්‍ය ලියකියවිලි

- අවු. 02 කට වඩා පැරණි බර වාහන රියදුරු බලපත්‍රය
- පාසල් හැරයාමේ සහතිකය (08 වන වසර සමත් විය යුතුයි) / අපොස (සා/පෙ) / (උ/පෙ) සහතිකය
- පදිංචිය හා වරිතය සනාත කර ග්‍රාම සේවා සහතිකය
- පොලිස් නිෂ්කාශන වාර්තාව (වසර 05 ක් ස්ථිර පදිංචිය සනාථ වන සේ)
- මාස 06 හෝ ඊට වැඩි කාලයක් සඳහා වලංගු ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබා ගත් වෛද්‍ය වාර්තාවක්.

රියදුරු හැඳුනුම්පතෙහි වලංගු කාලය ලියාපදිංචි වීමට මුදල් ගෙවූ දින සිට අවු.03ක් වන අතර එක් දින පුහුණුවක් සඳහා සහභාගී වීමෙන් පසුව හැඳුනුම්පත සමඟ සහතික පත්‍රයක් ද ලබා දේ. ලියාපදිංචි කිරීමේ හා පුහුණු කිරීමේ ගාස්තුව රු. 2000.00ක් වේ.

කොන්දොස්තර නව හැඳුනුම්පත සඳහා ලියාපදිංචි කිරීම - New Registration (Conductor)

අවශ්‍ය ලියකියවිලි

- පාසල් හැරයාමේ සහතිකය (08 වන වසර සමත් විය යුතුයි) / අපොස (සා/පෙ) / (උ/පෙ) සහතිකය
- පදිංචිය හා වර්තය සනාත කර ග්‍රාම සේවා සහතිකය
- පොලිස් නිෂ්කාශන වාර්තාව (වසර 05 ක් ස්ථිර පදිංචිය සනාථ වන සේ)

කොන්දොස්තර හැඳුනුම්පතෙහි වලංගු කාලය ලියාපදිංචි වීමට මුදල් ගෙවූ දින සිට අවු.03ක් වන අතර දෙදින පුහුණුවෙන් පසුව ඇගයීම් ප්‍රශ්ණ පත්‍රයක් සඳහා පෙනී සිටිය යුතුය. ඉන් සමත් වූවනට හැඳුනුම්පත සමඟ සහතික පත්‍රයක් ද ලබා දේ. ලියාපදිංචි කිරීමේ හා පුහුණු කිරීමේ ගාස්තුව රු. 3000.00ක් වේ.

රියැදුරු හැඳුනුම්පත් යාවත්කාලීන කිරීම - Renewal Training (Driver)

අවශ්‍ය ලියකියවිලි

- වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
- පොලිස් නිෂ්කාශන වාර්තාව (පසුගිය වසර 03 ක කාලය ආවරණය වන පරිදි)
- මාස 06 හෝ ඊට වැඩි කාලයක් සඳහා වලංගු ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබා ගත් වෛද්‍ය වාර්තාවක්.
- කාලය ඉකුත් වූ පැරණි ජාගකොස හැඳුනුම්පත

කොන්දොස්තර හැඳුනුම්පත් යාවත්කාලීන කිරීම - Renewal Training (Conductor)

අවශ්‍ය ලියකියවිලි

- පොලිස් නිෂ්කාශන වාර්තාව (පසුගිය වසර 03 ක කාලය ආවරණය වන පරිදි)
- කාලය ඉකුත් වූ පැරණි ජාගකොස හැඳුනුම්පත

හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ ගාස්තුව රියැදුරු /කොන්දොස්තර දෙපාර්ශවයටම රු.1000.00ක් වන අතර රියැදුරු කොන්දොස්තර හැඳුනුම්පත නැවත වලංගු කිරීමේ දී එම රියැදුරු කොන්දොස්තර මහත්වරුන් එක් දින පුහුණු වැඩමුළුවක් සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි. එහිදී;

- ඔවුන්ට බලපානු ලබන ප්‍රවාහනය සම්බන්ධ නීතිරීති,
- මහජන සම්බන්ධතාව,
- රිය අනතුරු වලක්වා ගැනීම යනාදී කරුණු වලින් දැනුවත් කරනු ලබයි.

රියැදුරු /කොන්දොස්තර මහතන් නැවත පුහුණු කිරීම - Reckless Training

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නියම කර ඇති මගීසේවා අවසර පත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා විමර්ශන ඒකකය, මහජන පැමිණිලි ඒකක, මාර්ග ආරක්ෂාව යන ඒකක වලින් හා බැස්ටියන් මාවත කාර්යාලයෙන් නැවත පුහුණුව සඳහා යොමු කරන රියැදුරු /කොන්දොස්තර මහතන් එක්දින පුහුණුවක් සඳහා යොමු කරන අතර ඒ සඳහා රු. 3000.00ක මුදලක් අයකරනු ලබයි. පුහුණුවෙන් පසුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් රඳවා ගන්නා ලද හැඳුනුම්පත් නැවත ඔවුන් වෙත ලබාදේ.

සියළුම පුහුණුවීම් සඳහා කොළරයක් සහිත තනි සුදු කම්සයකින් සැරසී (ටී ෂර්ට් හැර) රැවුල සහ කොණ්ඩය පිළිවෙලකට කපා සහභාගී විය යුතු බව හා පුහුණු දිනය වේලාව හා ස්ථානය ලියා පදිංචි තැපෑලෙන් ඔවුන් වෙත දැනුම්දෙනු ලැබේ.

නව ලියාපදිංචි කිරීම් සිදු කරන අවස්ථාවේදීම, දත්ත පරිගණක කිරීමෙන් පසුව අදාළ පුද්ගලයාගේ ඡායා රූපය ගනු ලබයි. සියළුම පුහුණුවීම් සඳහා පුහුණු දිනයක් දැනුම් දෙන තෙක් මුදල් ගෙවූ කුචිතාන්සියෙන් මාස 03ක් යන තෙක් තාවකාලිකව බස් රථ වල සේවයෙහි යෙදීමට අවසර ලබාදේ. නැවත පුහුණුව සඳහා ලියාපදිංචි වන අයගේ හැඳුනුම්පත් වලංගුව තිබිය යුතුය.

රියැදුරු කොන්දොස්තර හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේදී හා ලියාපදිංචි කිරීමේදී අදාළ අවශ්‍යතා සපුරාලන අවස්ථාවන්හිදී පමණක් ලියාපදිංචිය සිදු කරනු ලබයි.

අනුපිටපත් ලබා ගැනීම

හැඳුනුම්පත් අස්ථානගතවීම් අවම කර ගැනීමටත්, අවභාවිතය වලක්වා ගැනීමටත් අස්ථානගත වූ හැඳුනුම්පත් සඳහා අනුපිටපත් ලබා ගැනීමේදී හැඳුනුම්පත වලංගු කාල සීමාව (අවු.03ක කාලය) ඇතුළත ලබා ගතහැකි උපරිම අනුපිටපත් සංඛ්‍යාව 03කට සීමා කර ඇති අතර අනුපිටපත් සඳහා රු.1500.00 ක ගාස්තුවක් අයකරනු ලබයි.

- හැඳුනුම්පත අස්ථාන ගතවී ඇත්නම්, ඒ බව සනාථ කරමින් පොලිස් පැමිණිල්ලේ පිටපතක්ද,
- හැඳුනුම්පත විකෘතිවී ඇත්නම්, විකෘතිවූ හැඳුනුම්පතද, ඉදිරිපත් කළ යුතුය.

දේශන මාතෘකා පහත පරිදි වේ.

- වර්තමාන ප්‍රවාහන සැකසුම හා මගී ප්‍රවාහන ආයතන වල කාර්ය භාරය
- මහජන සම්බන්ධතාවය හා පෞරුෂත්ව සංවර්ධනය
- මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙහි වැදගත්කම සහ විද්‍යුත් ටිකට් යන්ත්‍ර පරිහරණය
- ගමන්බඩු ප්‍රවාහනය හා ඒවායේ ආරක්ෂාව
- යහපත් මගී ප්‍රවාහන සේවාවක පැවතිය යුතු මූලික ගුණාංග
- හදිසි මාර්ග අනතුරු හා ඒවා වලක්වා ගැනීම
- කාන්තා හා ළමා හිංසනය වලක්වා ගැනීම
- හදිසි අනතුරකදී ක්‍රියා කළයුතු ආකාරය හා ප්‍රථමාධාර
- වෘත්තීය රියදුරු කොන්දොස්තර මහතන් සතු ගුණාංග හා බලපාන ජා.ග.කො.ස. විසින් පනවා ඇති නීතිමය කරුණු, ප්‍රවාහන අධිකාරී නීති රීති ඇතුළු සියළුම නීතිමය කරුණු
- මගී ප්‍රවාහනයේ අනාගත අභියෝග හා ඒවා ජය ගැනීම
- බස් නැවතුම්පල පරිපාලනය

